



(අටවැනි පාර්ලිමේන්තුව - දෙවැනි සභාවාරය)

අංක 3.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2018 මැයි 10 වැනි බ්‍රහස්පතින්දා පූ. භා. 10.30 ට

පැමිණි මන්ත්‍රීන් :

ගරු කරු ජයසූරිය මහතා, කථානායකතුමා

ගරු සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ගරු වජිර අබේවර්ධන මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යතුමා

ගරු ජෝන් අමරතුංග මහතා, සංචාරක සංවර්ධන හා ක්‍රීඩා ක්‍රීඩා ආගමික කටයුතු අමාත්‍යතුමා

ගරු මහින්ද අමරවීර මහතා, කෘෂිකර්ම අමාත්‍යතුමා

ගරු ගයන්ත කරුණාතිලක මහතා, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, බුද්ධ ශාසන අමාත්‍යතුමා

ගරු වන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය

ගරු සාගල රත්නායක මහතා, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා

ගරු පාදලී වම්පික රණවක මහතා, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා

ගරු මලික් සමරවික්‍රම මහතා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා

ගරු රවීන්ද්‍ර සමරවීර මහතා, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමා

ගරු මහින්ද සමරසිංහ මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමා

ගරු රවුෆ් හකීම් මහතා, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමා

ගරු අබ්දුල් හලීම් මහතා, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා

ගරු වසන්ත අලුවිහාරේ මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා

ගරු පියසේන ගමගේ මහතා, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

- ගරු වීරකුමාර දිසානායක මහතා, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු අජිත් පී. පෙරේරා මහතා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු නිරෝෂන් පෙරේරා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඒ. ඩී. ප්‍රේමදාස මහතා, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු විජයකලා මහේස්වරන් මහත්මිය, ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමිය
- ගරු වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ලසන්ත අලගියවන්ත මහතා, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ජේ. සී. අලවතුචල මහතා, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ෆයිසාල් කාසිම් මහතා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමිය
- ගරු කරුණාරත්න පරණවිතාන මහතා, විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු සෙස්සිඩි අලි සාහිර් මවුලානා මහතා, ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු මුත්තු සිවලිංගම් මහතා, සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු එච්. එම්. එම්. හරිස් මහතා, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා

-
- ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
 - ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
 - ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
 - ගරු කුමාර ඉදුනිල් අමරසේන මහතා
 - ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
 - ගරු රංජිත් අලුවිහාරේ මහතා
 - ගරු රවී කරුණානායක මහතා
 - ගරු අ. අරච්චන්ද්‍ර කුමාර් මහතා
 - ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා
 - ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
 - ගරු කවින්දිරන් කෝඩිස්වරන් මහතා
 - ගරු වන්දුසිරි ගජදීර මහතා
 - ගරු වන්දිම ගමගේ මහතා
 - ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

- ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
- ගරු එච්.එච්. ගුණසේකර මහතා
- ගරු ඩී. ඩී. වානක මහතා
- ගරු මලින් ජයතිලක මහතා
- ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
- ගරු අනුර සිඬිනි ජයරත්න මහතා
- ගරු අනුරාධ ජයරත්න මහතා
- ගරු පියංකර ජයරත්න මහතා
- ගරු ලකී ජයවර්ධන මහතා
- ගරු දයාසිරි ජයසේකර මහතා
- ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය
- ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා
- ගරු ක. කුරේරත්නසිංහම් මහතා
- ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා
- ගරු එම්. එස්. තොපික් මහතා
- ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
- ගරු අනුර දිසානායක මහතා
- ගරු එස්. බී. දිසානායක මහතා
- ගරු ඩග්ලස් දේවානන්ද මහතා
- ගරු මොහොමඩ් නවී මහතා
- ගරු වාසුදේව නානායක්කාර මහතා
- ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
- ගරු බුද්ධික පතිරණ මහතා
- ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
- ගරු කේ. කේ. පියදාස මහතා
- ගරු සුසන්ත පුංචිතිලමේ මහතා
- ගරු ඩීලාන් පෙරේරා මහතා
- ගරු සනත් නිශාන්ත පෙරේරා මහතා
- ගරු සුජීත් සංජය පෙරේරා මහතා
- ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
- ගරු අශෝක ප්‍රියන්ත මහතා
- ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
- ගරු හිරුණිකා ප්‍රේමවන්ද්‍ර මහත්මිය
- ගරු තාරක බාලසූරිය මහතා

- ගරු විජිත බේරුගොඩ මහතා
- ගරු මුහම්මද්ද ඉබ්‍රාහිම් මුහම්මද්ද මන්සූර් මහතා
- ගරු එස්. එම්. මරික්කාර් මහතා
- ගරු කේ. කාදර් මස්තාන් මහතා
- ගරු ඉම්රාන් මහරුල් මහතා
- ගරු අබ්දුල්ලාහ් මහරුල් මහතා
- ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
- ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
- ගරු බිමල් රත්නායක මහතා
- ගරු ප්‍රසන්න රණතුංග මහතා
- ගරු ඉෂාක් රහුමාන් මහතා
- ගරු මුජිබුර් රහුමාන් මහතා
- ගරු වමල් රාජපක්‍ෂ මහතා
- ගරු අංගපත් රාමනාදන් මහතා
- ගරු ගාමිණී ලොකුගේ මහතා
- ගරු ජානක වක්කුමුර මහතා
- ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
- ගරු ඒ. ඒ. විජේතුංග මහතා
- ගරු (වෛද්‍ය) කුසිතා විජේමාන්න මහත්මිය
- ගරු ඩුලිප් විජේසේකර මහතා
- ගරු හේමාන් විතානගේ මහතා
- ගරු තේනුක විදානගමගේ මහතා
- ගරු එස්. ශ්‍රීතරන් මහතා
- ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා
- ගරු ශාන්ති ශ්‍රීසිකන්දරාසා මහත්මිය
- ගරු රාජවරෝදයම් සම්පත්දන් මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා
- ගරු ඊ. සරවනපවන් මහතා
- ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා
- ගරු අන්තාමලෙයි නඩේසු සිවශක්ති මහතා
- ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා
- ගරු වඩ්වේල් සුරේෂ් මහතා
- ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා
- ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා
- ගරු ශෙහාන් සේමසිංහ මහතා

- ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
- ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
- ගරු කනක හේරත් මහතා
- ගරු විජිත හේරත් මහතා

ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්
 නිල් ඉද්දවල මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්
 කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්
 ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල්තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකවරයා මූලාසනාරූප විය.

1. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව : ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව,— පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 115 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරයන් පහළොස් දෙනෙකුගෙන් (15) සමන්විත විය යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

2. පාර්ලිමේන්තුවේ රැස්වීම් : ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව,— පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 8හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, අද දින රැස්වීම් පැවැත්වෙන කාල වේලාව පූ. හා. 10.30 සිට අ. හා. 12.30 දක්වා ද, අ. හා. 1.30 සිට අ. හා. 6.30 දක්වා ද විය යුතු ය. පූ. හා. 10.30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 8(5) ක්‍රියාත්මක විය යුතු ය. අ. හා. 6.30ට කථානායකතුමා ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල්තැබිය යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

3. විදේශගත ශ්‍රී ලාංකිකයන් හට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ සලසා දීමේ සහ ඊට ආනුෂංගික කරුණු විමර්ශනය කර පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව : ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව,— 2016 නොවැම්බර් 17 වැනි දින ගරු කථානායකතුමා විසින් පත්කරන ලද විදේශගත ශ්‍රී ලාංකිකයන් හට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ සලසා දීමේ සහ ඊට ආනුෂංගික කරුණු විමර්ශනය කර පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට, තමන් විසින් නිරීක්ෂණය කරනු ලබන කරුණු, 2016 අප්‍රේල් 06 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති කාලසීමාව ඇතුළත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නොහැකි බැවින් එම කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව අංක 102 දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය ප්‍රකාරව 2018 නොවැම්බර් 20 වැනි දින දක්වා දීර්ඝ කළ යුතුය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

4. බුසිලයෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා කාර්යාල මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් ස්ථානය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් දරන ලද වියදම පිළිබඳ සොයා බලා වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව : ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව,— 2017 මැයි 23 වැනි දින ගරු කථානායකතුමා විසින් පත්කරන ලද බුසිලයෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා කාර්යාල මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් ස්ථානය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් දරන ලද වියදම පිළිබඳ සොයා බලා වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට, තමන් විසින් නිරීක්ෂණය කරනු ලබන කරුණු, 2017 පෙබරවාරි 09 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් නියම කර ඇති කාල සීමාව ඇතුළත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නොහැකි බැවින් එම කාරක සභාවට ලබාදී ඇති කාල සීමාව අංක 102 දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය ප්‍රකාරව, 2018 දෙසැම්බර් 05 වැනි දින දක්වා දීර්ඝ කළ යුතුය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

5. කල් තැබීම : (අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කරමින් අතිගරු ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය) “මෙම පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතුය”යි , ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදීත්, විවාද විය.

(අ. හා. 12.09 ට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මූලාසනාරූඪ විය.)

“ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය යුතුය”යි තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(අ. හා. 12.39 ට ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය.)

“ගරු ශෙනාන් සේමසිංහ මහතා මූලාසනාරූඪ විය යුතුය”යි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(අ. හා. 1.40 ට ගරු ශෙනාන් සේමසිංහ මහතා මූලාසනාරූඪ විය.)

“ගරු මුජිබුර් රහුමාන් මහතා මූලාසනාරූඪ විය යුතුය”යි ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, ගරු කේ. කේ. පියදාස මහතා යෝජනා කරමින් ස්ථිර කළේය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(අ. හා. 2.58 ට ගරු මුජිබුර් රහුමාන් මහතා මූලාසනාරූඪ විය.)

“ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය යුතුය”යි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(අ. හා. 3.31 ට ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය.)

“ගරු එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනාරූඪ විය යුතුය”යි වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(අ. භා. 4.20 ට ගරු එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනාරූඪ විය.)

“ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය යුතුය”යි ගරු ඒ. ඒ. විජේතුංග මහතා, ගරු ආනන්ද අලුත්ගමගේ මහතා යෝජනා කරමින් ස්ථිර කළේය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(අ. භා. 5.10 ට ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය.)

එකල්හි වේලාව අ. භා. 6.30 වූයෙන්, මූලාසනාරූඪ මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව, 2018 මැයි 11 වැනි සිකුරාදා පු. භා. 10.30 වනතෙක් කල් ගියේය.